

කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය - 2017

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107 (5) උප වගන්තිය, 108 වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) වගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරුකිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ III වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වවාගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ දක්වා තිබුණු රු. 294,987,418 ක් වූ පාඨමාලා ගාස්තු ආදායම, රු. 76,733,580 ක් වූ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් ආදායම, වෙනත් ආදායම් තුළ ඇතුළත් රු. 2,467,766 ක් වූ විවිධ ආදායම සහ රු. 62,205,835 ක් වූ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් වියදම යන ආදායම් සහ වියදම් පිළිබඳ උපකාරක තොරතුරු ප්‍රමිතයේ 129 (ඇ) ඡේදය ප්‍රකාරව සටහන් මඟින් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 2

- (i) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ දක්වා තිබුණු රු.689,401 ක් වූ පාරිතෝෂිත වියදම රු.747,316 ක් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මෙහෙයුම් කාර්යසාධයෙන් ජනිත මුදල් ප්‍රවාහයට රු.57,915 ක් වැඩියෙන් ගලපා තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ මුදලින් ලද රු. 29,304,821 ක් වූ පොලී ප්‍රමාණය ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මුදල් ප්‍රවාහයක් ලෙස දැක්වීම වෙනුවට රු. 38,676,709 ක් වූ වර්ෂයට අදාළ පොලී ආදායම මුදල් ප්‍රවාහයක් ලෙස දැක්වීම හේතුවෙන් ආයෝජන ක්‍රියාකාරකම් මත මුදල් ප්‍රවාහය රු. 9,371,888 කින් වැඩියෙන්ද මෙහෙයුම් ක්‍රියාකාරකම් මත මුදල් ප්‍රවාහය එම ප්‍රමාණයෙන් අඩුවෙන්ද දක්වා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7

- (i) ප්‍රමිතයේ 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම්වල ඵලදායී ජීවකාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු. 66,555,653 ක් වූ ගොඩනැගිලි සහ මෝටර් රථ සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 3 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.

(ii) ප්‍රමිතයේ 69 ඡේදය ප්‍රකාරව වත්කමක් පාවිච්චි කිරීම සඳහා සුදානම් තත්ත්වයට ගෙන ආ දින සිට ක්ෂය කළ යුතු වුවත් ආයතනය විසින් අත්පත් කර ගන්නා වත්කම් පාවිච්චි කිරීමේ දිනය නොසලකා ගිණුම්ගත කරන අවස්ථා නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ මිලදීගත් රු.309,576 ක් වූ ගෘහ භාණ්ඩ අයිතම සහ රු.755,121 ක් වූ කාර්යාල උපකරණ නියැදියක් පරීක්ෂා කිරීමේදී මූල්‍ය ප්‍රකාශන අනුව ගෘහ භාණ්ඩ ක්ෂය රු.6,503 ක් ද, කාර්යාල උපකරණ ක්ෂය රු.127,262 ක් ද, වූ නමුත් නිවැරදි ක්ෂය ප්‍රමාණය පිළිවෙලින් රු. 6,924 ක් සහ රු. 111,808 ක් විය යුතු බව නිරීක්ෂණය විය.

(iii) ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණන අගයට ප්‍රකාශ කර ඇති විට ඒ පිළිබඳව ප්‍රමාණවත් හෙළිදරව් කිරීම් කළ යුතු බවට ප්‍රමිතයේ 90 ඡේදයේ දක්වා ඇති නමුත් 2014 අප්‍රේල් 01 දින ප්‍රත්‍යාගණනය කරන ලද පිරියත හා යන්ත්‍රෝපකරණ, ගෘහ භාණ්ඩ, කාර්යාලීය උපකරණ සහ රසායනාගාර හා ඉගැන්වීම් උපකරණවල ප්‍රත්‍යාගණන වටිනාකම් සහ අදාළ අනෙකුත් තොරතුරු ගිණුම් සටහන්වලින් හෙළිදරව් කර නොතිබුණු අතර එම වත්කම් අයිතම සම්බන්ධ උපලේඛනද පිළියෙල කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ජංගම නොවන වත්කම් මිලදී ගත් වර්ෂය සඳහා ක්ෂය ගණනය නොකිරීමේ ප්‍රතිපත්තියක් 2012 වර්ෂය දක්වා අනුගමනය කර තිබූ බැවින් සමාලෝචිත වර්ෂයේ ක්ෂය ගණනය කිරීමේදී සියයට 20 බැහින් ක්ෂය කරන 2012 වර්ෂයේ මිලදීගත් වත්කම්ද අදාළ කරගත යුතු වුවත් 2012 වර්ෂයේ මිලදීගත් රු. 531,440 ක් වූ පුස්තකාල පොත් සහ රු. 117,800 ක් වූ යතුරු පැදියක් නොසලකා ක්ෂය ගණනය කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ පුස්තකාල පොත් සඳහා රු. 106,288 ක් අඩුවෙන් ද යතුරු පැදිය සඳහා රු. 23,560 ක් අඩුවෙන්ද ක්ෂය ගණනය කර තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ බාහිර කටීකාවාර්යවරුන්ට ගෙවීම් රු.267,662 ක් සහ ඉකුත් වර්ෂයට අදාළ උපචිත බාහිර කටීකාවාර්යවරුන්ට ගෙවීම් රු.90,300 ක් සමාලෝචිත වර්ෂයේ බාහිර කටීකාවාර්යවරුන්ට ගෙවීම් ගිණුමේ ඇතුළත් කිරීම හේතුවෙන් එම ගිණුමේ ශේෂය රු. 357,962 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය විසින් පවත්වා තිබුණු ව්‍යාපාර පරිපාලනපති පාඨමාලා 04 ක් සඳහා අයකරන ලද ගාස්තුවලින් විලම්භිත ආදායම් ඉවත් කිරීමෙන් පසුව සමාලෝචිත වර්ෂයට අදාළ ආදායම රු.177,771,150 ක් වුවද එය රු. 184,032,051 ක් ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ පාඨමාලා ගාස්තු ආදායම රු. 6,260,901 ක් වැඩියෙන් හා විලම්භිත ආදායම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) ව්‍යාපාර පරිපාලනපති 2017 සහ රාජ්‍ය පරිපාලනපති උපාධි පාඨමාලාවලට අදාළ ලැබිය යුතු ආදායම පිළිවෙලින් රු.137,500 ක් සහ රු. 685,000 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණු අතර ව්‍යාපාර පරිපාලනපති 2017 පාඨමාලාවට අදාළ විලම්භිත ආදායම රු. 275,000 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.
- (ඉ) උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම වෙනුවෙන් ගෙවන ලද ශාලා ගාස්තුව රු.1,194,613 ක් වුවද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පරිපාලනය විසින් එවා තිබූ බිල්පත අනුව නිවැරදි ගාස්තුව රු. 1,068,142 ක් වූ බැවින් උපාධි ප්‍රදානෝත්සව වියදම රු. 126,471 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.

- (ඊ) ආයතනයේ අරමුදල් කළමනාකරණය සඳහා වූ ඉතිරිකිරීමේ ගිණුමේ සමාලෝචිත වර්ෂයට අදාළ රු.474,849 ක පොළී මුදල මූල්‍ය ප්‍රකාශන වලට ගෙන නොතිබුණි.
- (උ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු 3 ක් සඳහා ලැබිය යුතු පොලිය නිවැරදිව ගණනය නොකිරීම හේතුවෙන් පොලී ආදායම හා ලැබිය යුතු පොලී ආදායම රු.397,794 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

ආයතනයට අයත් ඩුබායි නගරයේ පිහිටි ජාත්‍යන්තර ශාඛාවේ වංචාවක් හේතුවෙන් 2009 සැප්තැම්බර් මාසයේදී වසා දමා තිබූ නමුත්, එම ශාඛාවෙන් ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂ වශයෙන් පිළිවෙලින් රු.2,079,000 හා රු.11,603,217 දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනය කිරීමකින් තොරව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරියට එමින් පැවතුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
<p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p> <p>(I) මුදල් රෙගුලාසි 371</p>	<p>(i) මාණ්ඩලික නිලධාරීන්ට පමණක් තත්කාර්ය අත්තිකාරම් නිකුත් කළ හැකි වුවද මාණ්ඩලික නොවන තනතුරුවල නිලධාරීන්ටද අවස්ථා 15 කදී රු.2,126,000 ක් වටිනා අත්තිකාරම් නිකුත් කර තිබුණි.</p> <p>(ii) තත්කාර්ය අත්තිකාරම් උපරිම සීමාව වන රු.100,000 ඉක්මවා නිලධාරීන් තිදෙනෙකුට අවස්ථා 10 කදී රු.107,000 ක් සහ රු.332,000 ක පරාසයක එකතු වටිනාකම රු.1,890,500 ක්වූ අත්තිකාරම් ලබාදී තිබුණි.</p> <p>(iii) තත්කාර්ය අත්තිකාරම් ලබාගත් නිලධාරියකු අදාළ කාර්යය නිමකල විගස හෝ දින දහයක් ඇතුළත එම අත්තිකාරම් පියවිය යුතු වුවද රු. 774,000 ක් වූ අත්තිකාරම් 16 ක් ආපසු පියවීම දින 23 ත් දින 147 අතර කාල පරාසයක් ප්‍රමාදව සිදුව තිබුණි.</p>
<p>(II) මුදල් රෙගුලාසි 1646</p>	<p>ආයතනයේ වාහන ධාවනය සම්බන්ධයෙන් 268(ආ) පොදු ආකෘති පත්‍රයෙහි ලියන ලද ගමන් පිළිබඳ මාසික සාරාංශයේ මුල් පිටපතද සමඟ ඒ ඒ මාසයේ දෛනික ධාවන සටහන් සෑම මසකම 15 වන දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද ආයතනයේ වාහන තුනට අදාළව එසේ කටයුතු කර නොතිබුණි.</p>

(ආ) 2006 අංක 12 දරන මුද්දර බදු පනත

කිසියම් මුදලකට හෝ වෙනත් දේපලක් සඳහා දෙනු ලබන ලදුපතක් හෝ නිදහස් කිරීමක් රු. 25,000 ට වැඩිනම් රු. 25 ක මුද්දර ගාස්තු අයකර ගත යුතු වුවද එසේ රු. 25,000 ඉක්මවූ බාහිර කමිකාවාර්ය දීමනාවලින් මුද්දර ගාස්තු අයකර ගෙන නොතිබුණි.

(ඇ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 114 වන වගන්තිය ප්‍රකාරව ද්විත්ව සේවා නියුක්තිය යටතේ උපයන විට ගෙවීම් බදු අඩු කිරීම සඳහා වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් එක් එක් තක්සේරු වර්ෂය සඳහා නිශ්චිතව දක්වන 7 වන බදු වක්‍රය

සමාලෝචිත වර්ෂයේදී ආයතනය විසින් බාහිර කමිකාවාර්යවරු හා උපදේශකවරු 48 දෙනෙකුගේ සේවය ලබා ගෙන තිබුණු අතර දේශක ගාස්තු වශයෙන් රු. 14,651,745 ක් වැය කර තිබුණි. ඉන් පළමු සේවා නියුක්තිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකිව තිබුණු 35 දෙනෙකුගෙන් රු. 1,966,135 ක් වූ උපයන විට ගෙවීම් බදු අය කරගෙන නොතිබුණු අතර රු.1,932,775 ක දේශන ගාස්තු ගෙවා තිබුණු 13 දෙනෙකුගේ ස්ථිර සේවා ස්ථාන පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් අයකර ගත යුතු බදු ප්‍රමාණය ගණනය කිරීමටද නොහැකිව පැවතුණි.

(ඈ) 2015 ජූලි 06 හා එස්ඊසී/2015/05 දරන දේශීය ආදායම් වක්‍රලේඛයේ 9 (V) වගන්තිය

(i) නියමිත දින හෝ එදිනට පෙර උපයන විට ගෙවීම් බදු අයකර ගැනීම සහ ප්‍රේෂණය කිරීම සිදු නොකරන සේවා යෝජකයන් දණ්ඩන සමග එම බදු ගෙවීම සඳහා පෞද්ගලිකව වගකීමට බැඳෙන නමුත් නියමිත අනුප්‍රමාණ මත, උපයන විට ගෙවීම් බදු අඩුකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කිරීම සඳහා ආයතනය වැඩි අවධානයකින් කටයුතු කර නොතිබුණි.

(ii) උපයන විට ගෙවීම් බදු අඩු කිරීමේ කාර්යය සඳහා නියමිත ආකෘති පත්‍රයේ "උපයන විට ගෙවීම් පඩි ලැයිස්තුවක්" පවත්වාගෙන යායුතු බව දක්වා තිබුණද එවැනි ක්‍රමානුකූල ලැයිස්තුවක්ද පවත්වාගෙන ගොස් නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ පශ්චාත් උපාධි ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.120,667,235 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.92,366,483 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 28,300,752 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. පසුගිය වර්ෂයට සාපේක්ෂව ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් වියදම රු. 21,092,725 ක් හා අධ්‍යයන සේවා වියදම රු. 48,024,844 ක් වැඩි වුවද, පාඨමාලා ගාස්තු ආදායම රු. 53,995,392 ක්, ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් ආදායම රු. 28,918,580 ක් සහ වෙනත් ආදායම් රු. 10,159,470 කින් වැඩිවීම ඉහත වර්ධනයට ප්‍රධාන ලෙස හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2013 වර්ෂයේ රු. 40,784,288 ක් වූ අතිරික්තය විවලනයන් සහිතව සමාලෝචිත වර්ෂය වන විට රු. 120,667,235 ක් දක්වා වර්ධනය වී තිබුණි. කෙසේ වුවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික, ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය සහ බදු නැවත ගැලපීමෙන් පසු 2013 වර්ෂයේදී රු. 93,562,025 ක් වූ දායකත්වය සමාලෝචිත වර්ෂය වන විට රු. 232,954,082 ක් දක්වා අඛණ්ඩව වර්ධනය වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අර්ථසාධක අරමුදල් ණය රු. 2,731,399 ක්, ආපදා ණය රු. 143,083 ක් වශයෙන් එකතුව රු. 2,874,482 ක් වූ ණය ශේෂයක් තිබියදී 2012 වර්ෂයේ විශ්‍රාම ගොස් තිබුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් අදාළ ණය මුදල අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.
- (ආ) ප්‍රවාහන ණය රු. 50,000 ක්, ආපදා ණය රු. 194,600 ක් සහ අර්ථසාධක අරමුදල් ණය රු. 773,574 ක් වශයෙන් එකතුව රු. 1,018,174 ක ණය ලබාගෙන තිබුණු හිටපු නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයා 2012 වර්ෂයේ විශ්‍රාම යවා තිබුණු නමුත් ඔහුගෙන් එම මුදල් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.
- (ඇ) අසනීප තත්ත්වයක් මත සේවයට වාර්තා නොකළ නිලධාරීන්ගේ සමාලෝචිත වර්ෂයේ අප්‍රේල් 30 දින වන තෙක් වැටුප් සහිත නිවාඩු අනුමත කර ගෙන තිබූ නමුත් නිවාඩු කාලසීමාවෙන් පසුද සේවයට වාර්තා නොකළ බැවින් සමාලෝචිත වර්ෂයේ මැයි මස සිට වැටුප් නතර කර තිබුණි. එසේ වුවද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අදාළ නිලධාරීන්ගේ සේවයෙන් විශ්‍රාම ගැන්වීමට හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කළමනාකරණය විසින් කටයුතු කර නොතිබුණු අතර අදාළ නිලධාරීන්ගෙන් අයවිය යුතු රු. 80,668 ක ආපදා ණය ශේෂයක්ද පැවතුණි.
- (ඈ) ආයතනයේ ජංගම ගිණුමේ ශේෂය රු. මිලියන 10 ඉක්මවන අවස්ථාවලදී අතිරික්ත මුදල් ස්වයංක්‍රීයව ඉතිරි කිරීමේ ගිණුමට මාරු වන ලෙස "අරමුදල් කළමනාකරණ ගිණුම" නමින් ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කර තිබුණද, එවැනි ගිණුමක් ආරම්භ කිරීමට අදාළ අනුමැතීන් ලබාගෙන නොතිබුණි. තවද අදාළ ගිණුමේ මුදල් වරින් වර නැවත ජංගම ගිණුමේ වියදම් සඳහා මාරු කර ගෙන තිබුණද, ඒ සඳහා බලය දීමේ සහ අනුමත කිරීමේ පාලන ක්‍රම හඳුන්වා දී නොතිබුණි.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවයට සමගාමීව රාත්‍රී සාදයක්ද පවත්වා තිබුණු අතර ඒ සඳහා එකතුව රු. 6,852,668 ක් වූ සමස්ත වියදමෙන් සියයට 59 ක් හෙවත් රු. 4,045,156 ක් සාම්ප්‍රදායික නිල උත්සවයක් ලෙස උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම සඳහා වැය කිරීමට අමතරව සමස්ත වියදමින් සියයට 41 ක් හෙවත් රු. 2,807,512 ක් රාත්‍රී සාදය සඳහා වැය කර තිබූ අතර, සාදය සඳහා සිසුන්ගෙන් එකතු කළ මුදල රු.208,000 වූයෙන් අතර ඉතිරි රු. 2,599,512 ක වියදම ආයතනය විසින් දරා තිබුණි.

- (ආ) පිරිසිදු කිරීමේ සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීම සඳහා 2015 දෙසැම්බර් මස සිදු කළ ප්‍රසම්පාදනය අනුව දිනකට සේවකයන් 10 ක් සේවයේ යොදවන බවට එකඟ වී තිබුණු නමුත් ඊට අමතරව තවත් සේවකයන් දෙදෙනෙකු සේවය සඳහා යොදවා ගෙන සමාලෝචිත වර්ෂයේදී රු. 300,367 ක් ගිවිසුම්ගත මුදලට අමතරව ගෙවා තිබුණි. පිරිසිදු කිරීමේ සේවකයන් වරින්වර ආයතනයේ දේශන ශාලාවල මේස සහ පුටු සැකසීම සඳහා සේවා ගිවිසුමට පරිබාහිරව යොදා ගෙන රු. 1,166,100 ක් ගෙවා තිබුණි. එසේ වුවද දීමනා ලබාගත් ඇතැම් දිනවල අදාළ සේවකයන් පැමිණ නොසිටි අවස්ථාද පැවති බව සේවකයන්ගේ දෛනික පැමිණීමේ ලේඛන පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය විය.
- (ඇ) ආයතනයේ භෞතික හා මානව සම්පත් භාවිතා කරමින් ආයතනයේ නිල මුද්‍රාව සහිතව සහතික පත්‍ර ප්‍රදානය කරමින් සමාලෝචිත වර්ෂයේ පවත්වන ලද කළමනාකරණ සංවර්ධන පාඨමාලා 7 ක අතිරික්තයෙන් රු.3,501,466 ක් නිත්‍ය වැටුප් හා දීමනාවලට අමතරව ආයතනයේ කාර්ය මණ්ඩලය අතර බෙදා හැර තිබුණි.
- (ඈ) 2011 පෙබරවාරි 09 දිනැති අංක 13/2008 (iv) මගින් සංශෝධිත 2008 ජුනි 26 දිනැති අංක 13/2008 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය, 2015 මැයි 25 දිනැති අංක 01/2015 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය සහ 2015 සැප්තැම්බර් 18 දිනැති 13 /2015 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආයතන චක්‍රලේඛය ප්‍රකාරව ආයතනයේ අධ්‍යක්ෂවරයා නිල වාහනයක් වෙන්කර නොගෙන සංචිත වාහනයක් අඛණ්ඩව භාවිතා කර තිබුණු අතර චක්‍රලේඛය ප්‍රකාරව අධ්‍යක්ෂවරයාට වර්ෂයකට හිමි ලීටර් 1,800 ක් වූ අනුමත ඉන්ධන ප්‍රමාණය ඉක්මවා රු.143,735 ක් වටිනා ඉන්ධන ලීටර් 1,229 ක් අනුමැතියකින් තොරව භාවිතා කර තිබුණි.

4.3 දෘශ්‍ය අක්‍රමිකතා

ආයතනයේ ආපනශාලාව මාසිකව රු. 2,000 ක් බැගින් කුලී අයකිරීමේ කොන්දේසිය මත දේශන සඳහා සහභාගී වන සිසුන්ට, කාර්ය මණ්ඩලයට සහ අමුත්තන්ට ආහාරපාන සැපයීම වෙනුවෙන් ගිවිසුම්ගතව තිබුණද ඉන් බැහැරව ආයතනයේ පැවැත්වෙන විවිධ අධ්‍යාපන වැඩසටහන්, රැස්වීම්, උත්සව සහ වැඩමුළු සඳහා ආහාරපාන සැපයීමද ආපනශාලා භාරකරුටම ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පවරා තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ මසකට රු. 124,400 සිට රු.597,637 ක් දක්වා වූ පරාසයක ආහාරපාන සැපයීම් 142 ක් ආපනශාලා භාරකරුට පවරා තිබුණු අතර ඒ සඳහා රු. 4,791,685 ක් ගෙවීම් කර තිබුණි.

4.4 නිෂ්ක්‍රීය හෝ ඌන උපයෝජිත වත්කම්

ආයතනය සතු රු. 117,880 ක් වටිනා යතුරු පැදිය වසර ගණනාවක සිට නිෂ්ක්‍රීයව පැවතුණි.

4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනයේ අනුමත අධ්‍යයන කාර්ය මණ්ඩලය 18 ක් ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලය 26 ක් ද, වූ අතර කථිකාචාර්ය තනතුරු 4 ක් කළමනාකරණ උපදේශ තනතුරක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ තනතුරු 2 ක් පුරප්පාඩුව පැවතුණි.

(ආ) 2017 අගෝස්තු 23 දිනැති අංක ඩීඑම්එස්/0011/පීඅයිඑම් දරන "විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සමාලෝචනය - 2017 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය" යන හිසින් යුතුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ලිපියෙහි 2 (iv) වන වගන්තිය ප්‍රකාරව සියළු බඳවා ගැනීම් බඳවා ගැනීමේ පරිපාටිය අනුව සිදු කළ යුතු බවත් එවැනි පරිපාටි නොමැති නම් නව බඳවා ගැනීමේ පරිපාටි සකස් කර අනුමත කර ගත යුතු බවත් සඳහන් කර තිබුණද, ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක හා කළමනාකරණ උපදේශක තනතුරුවලට අදාළව එසේ සකස් කළ විධිමත් බඳවා ගැනීමේ පරිපාටියක් නොතිබුණි. තවද ඉහත ලිපිය අනුව කළමනාකරණ උපදේශක තනතුරු 12 ක් අනුමත කර තිබුණු නමුත් 1996 වර්ෂයේ සිට මේ දක්වාම එම තනතුරු සඳහා ස්ථිර නිලධාරීන් පත්කිරීමට කටයුතු නොකර කොන්ත්‍රාත් පදනම මත 13 දෙනෙකු විටින් විට බඳවාගෙන තිබුණි.

(ඇ) අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහකාර පුස්තකාලාධිපති ස්ථිර තනතුරට සුදුසු නිලධාරියෙකු පත් නොකර 2015 වර්ෂයේ සිට කොන්ත්‍රාත් පදනම මත නිලධාරියෙක් බඳවා ගෙන තිබුණු අතර අනාධ්‍යයන කාර්ය මණ්ඩලයේ තනතුරු 06 ක් සඳහා ස්ථිර නිලධාරීන් පත්කිරීමට කටයුතු නොකර කොන්ත්‍රාත් පදනම මත 06 දෙනෙකු සේවයේ යොදවාගෙන තිබුණි.

5. නිරසාර සංවර්ධනය

5.1 නිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක ලඟා කර ගැනීම

2017 අගෝස්තු 14 දිනැති අංක එන්පී/එස්පී/එස්ඩීපී/17 දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද ලිපිය හා නිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 "න්‍යාය පත්‍රය" ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින අතර සමාලෝචිත වර්ෂයට අදාළව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය විසින් තම විෂය පථය යටතට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව දැනුවත් වී නොතිබුණි. ඒ හේතුවෙන් තම කාර්යයන් සම්බන්ධව නිරසාර සංවර්ධන අරමුණු, ඉලක්ක හා එම ඉලක්ක කරා ළඟා විය යුතු සන්ධිස්ථානයන්ද, ඉලක්ක මත ළඟා වීම් මැන බැලීම් සඳහා වන දර්ශකයන්ද හඳුනා ගෙන නොතිබුණි.

6. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

6.1 අභ්‍යන්තර විගණනය

ආයතනයේ විගණන කටයුතු සඳහා අභ්‍යන්තර විගණකයකු පත්කර නොතිබුණු අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විගණකවරයාටම එම කාර්යය පවරා තිබුණි. එසේ වුවද ආයතනයේ ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුව නොතිබුණි.

6.2 ප්‍රසම්පාදනය හා කොන්ත්‍රාත් ක්‍රියාවලිය

6.2.1 ප්‍රසම්පාදනයන්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ආයතනය විසින් සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර තිබුණද, අදාළ අංශවල අවශ්‍යතා හඳුනාගෙන ඊට අදාළ විස්තරාත්මක ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබීම හේතුවෙන් මිලදී ගතයුතු නිශ්චිත භාණ්ඩ හා ඒවා මිලද ගැනීම් සිදුකළ යුතු නිශ්චිත කාලවකවානු හඳුනා ගෙන නොතිබුණි.

(ආ) ආයතනය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් රු.මිලියන 130 ක් 2015 වර්ෂයේ සිට ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් කර තිබුණද සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් එයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර නොතිබූ අතර එහි සංශෝධිත ඇස්තමේන්තු වටිනාකම රු.මිලියන 248 ක් බවට පත්වී තිබුණි.

6.3 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැය ගත ආදායම සහ තත්‍ය ආදායම අතර සියයට 17 ක විචලනයක් නිරීක්ෂණය වූ අතර වැය විෂයයන් 6 ක අයවැය ගත හා සත්‍ය වියදම් අතර සියයට 32 සිට සියයට 21 දක්වා සෘණ විචලනයක් නිරීක්ෂණය විය. මේ අනුව අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

6.4 නොවිසඳී ඇති විගණන ඡේද

2016 විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී තිබූ පහත නිරීක්ෂණ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම ගෙන නොතිබුණි.

(අ) ආයතනයේ ඩුබායි ශාඛාවේ සිදුව තිබූ රු.මිලියන 58.2 ක වංචාවක් සම්බන්ධයෙන් 2009 වර්ෂයේදී පැවති පොදු ව්‍යාපාර කමිටු වාර්තාව මගින් සිදු කරන ලද නිර්දේශ ප්‍රකාරව විමර්ශනය සඳහා 2011 මාර්තු 29 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශනයේ උදෘත නීතිපති වෙත යොමු කර ඇති බව 2017 මැයි 13 දින ආයතනයේ අධ්‍යක්ෂවරයාට දන්වා එවා තිබුණු අතර, මේ දක්වා නීතිපති උපදෙස් ලැබී නොමැති බව 2018 ජූනි 12 දින නැවත දන්වා එවා තිබුණි.

(ආ) භාණ්ඩ හා සේවා සැපයුම් වටිනාකමින් කොටසක් අත්තිකාරම් ලෙස ගෙවීමට සිදුවන අවස්ථාවලදී අදාළ ආයතනවල නමින් වෙනම සටහන් තැබීම වෙනුවට ඒවා තත්කාර්ය අත්තිකාරම් ලේඛනයෙහි සටහන් කර තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 10 කදී ගෙවන ලද රු. 3,894,438 ක් මෙසේ තත්කාර්ය අත්තිකාරම් ලේඛනයෙහි සටහන් කර තිබුණි.

7. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
(අ) ස්ථාවර වත්කම් කළමනාකරණය	- වත්කම් ප්‍රත්‍යාගණනය අපහරණය සහ ඒ පිළිබඳ ගිණුම් තැබීමේ අඩුපාඩු සහ ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන නොකිරීම.
(ආ) ගිණුම්කරණය	- ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව ගිණුම් පිළියෙල නොකිරීම.
(ඇ) පාඨමාලා ආදායම් ගිණුම් තැබීම	- ආදායම්, විලම්භිත ආදායම් සහ අයවිය යුතු ආදායම් නිශ්චය කිරීමේ අඩුපාඩු පැවතීම.

- (ඇ) බදු අඩුකිරීම සහ ප්‍රේෂණය
- අයවිය යුතු බදු මුදල් ගණනය කිරීමේ, අයකිරීමේ සහ ප්‍රේෂණය කිරීමේ දුර්වලතා පැවතීම.
- (ඉ) ප්‍රසම්පාදනය
- ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, ප්‍රසම්පාදන අත්පොත සහ ප්‍රසම්පාදන සැලසුම් අනුව කටයුතු නොකිරීම.
 - ආපනශාලාව පවත්වාගෙන යාම, පිරිසිදු කිරීම් හා ආරක්ෂක සේවා ලබාගැනීම වෙනුවෙන් වාර්ෂිකව ප්‍රසම්පාදනයන් සිදු නොකර දිගින් දිගටම එක් සැපයුම්කරුවෙකුගෙන් සේවය ලබාගැනීම.